

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ව්‍යාපෘති යෝජනා 2018

ව්‍යාපෘති නාමය	වේයන්ගොඩ විද්‍යුත් තාක්ෂණ මධ්‍යස්ථානය වේයන්ගොඩ දැව තාක්ෂණ මධ්‍යස්ථානය NVQ , ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය
ව්‍යාපෘති අංකය	A 86422106008
ව්‍යාපෘතියේ පරමාර්ථය	මූලික යටිතල පහසුකම් සංවර්ධනය තුළින් පුහුණුලාභීන් ආකර්ශනය කර ගැනීම
අරමුණු	<ul style="list-style-type: none"> ✓ ශක්තිමත් පදනමක් තුළින් තම ජීවනෝපාය සකසා ගනිමින් දළ ජාතික ආදායම වර්ධනය කළ හැකි පිරිසක් ජනිත කිරීම. ✓ රැකියා නියුක්තිය වර්ධනය කිරීම තුළින් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම. ✓ තරුණ පිරිස කර්මාන්තයන්ට යොමුකරවීම තුළින් සමාජ අපවාර වලට යොමුවීමට ඇති ඉඩකඩ අවම කිරීම.
ව්‍යාපෘතියේ ස්ථානගතවීම	වේයන්ගොඩ විද්‍යුත් තාක්ෂණ , දැව හා මැහුම් පුහුණු මධ්‍යස්ථාන සංකීර්ණය බාඳුරාගොඩ පාර, වේයන්ගොඩ.
වැයවන මුදල රු.	රු.මිලියන 5.0
කාල රාමුව	2018 /04/30 – 2018/11/30
<p>හැඳින්වීම</p> <p>බස්නාහිර පළාත්සභා බල ප්‍රදේශයට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේයන්ගොඩ පිහිටි වේයන්ගොඩ විද්‍යුත් තාක්ෂණ මධ්‍යස්ථානය පුහුණු උපදේශක නිලධාරීන් දෙදෙනෙකු යටතේ පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයක් වන අතර මේවන විට පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම් සිදුකෙරෙමින් පවතී.</p> <p>ජනාකීර්ණ පෙදෙසක් තුළ පිලිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවන් ලබාදීම සඳහා වේයන්ගොඩ විද්‍යුත් තාක්ෂණ මධ්‍යස්ථානය NVQ ලියාපදිංචි මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම එහි ප්‍රදේශවාසීන් ට මහත් පිටුවහලක් වනු ඇත.</p> <p>තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ලියාපදිංචි පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි වීම තුළින් විද්‍යුත් තාක්ෂණ පාඨමාලාවේ ගුණාත්මක භාවය වර්ධනයකර ගැනීමටත් ඒ හරහා පිලිගත් වෘත්තීය සහතිකයක් නිකුත්කිරීමටත් හැකිවේ. එමගින් පුහුණුලාභීන් ආකර්ෂණ කර ගැනීමට ද, වැඩි වශයෙන් මෙම විෂය ජනතාව අතර ප්‍රචලිත කිරීමට ද අවස්ථාව උදා වේ.</p> <p>ඉහත අවශ්‍යතාවන් මූලික කොට සලකා 2018 වසරේ දී මෙම මධ්‍යස්ථානය NVQ , ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය.</p>	

වේයන්ගොඩ විද්‍යුත් තාක්ෂණ , දැව හා මැහුම් පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කොටගත් වර්තමාන ගැටළු.

01. මධ්‍යස්ථාන ගොඩනැගිලි ඉතාමත් ජරා ජීර්ණ ස්වභාවයෙන් යුක්ත වීම

මෙහි පවතින බාහිර පෙනුම තුළින් පුහුණුව සඳහා දරුවන් ආකර්ශනය කර ගැනීම ඉතා අසීරු කරුණක් වන අතර මේ නිසාම පසුගිය වසර තුළ බඳවා ගැනීම් සිදුවූයේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් මෙම ගොඩනැගිල්ල ද අළුත්වැඩියා කල යුතුව ඇත.

02. වැසිකිළිය ඉතාමත් අබලන් තත්වයේ පැවතීම.

වේයන්ගොඩ දැව තාක්ෂණ ආයතනයත්, මැහුම් පුහුණු ආයතනයත් , විද්‍යුත් තාක්ෂණ මධ්‍යස්ථානයත් එකම ස්ථානයේ පිහිටා ඇති අතර මෙම සියළු ආයතනවල උපදේශක නිලධාරීන්ට, පුහුණුලාභීන්ට හා කාර්මිකයින් සැමටම ඇති එකම වැසිකිළියද ඉතාමත් අබලන් තත්වයේ පවතී. එසේම මැහුම් පුහුණු පාඨමාලාව සඳහා ගැහැණු දරුවන් සහභාගී වන බැවින් සනීපාරක්ෂක පහසුකම් ලබා දීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි.

03. වහල ඉතා පහලින් පිහිටා ඇත.

වහල ඉතා පහලින් පිහිටා ඇති නිසා දැඩි අවි රක්ෂිත හමුවේ මහත් පීඩාවෙන් අධ්‍යයන කටයුතු සිදු කිරීමට සුදුවේ.

04. මධ්‍යස්ථානය පිහිටි ඉඩම කෙටි මාර්ගයක් ලෙස භාවිතා කිරීම

මධ්‍යස්ථානය අවට ජීවත්වන පදිංචිකරුවන් මෙම මධ්‍යස්ථානය පිහිටි ඉඩම කෙටි මාර්ගයක් ලෙස භාවිතා කිරීම නිසා නිතර පුද්ගලයින් මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම ද මහත් ගැටළුවක් වී ඇත. මේ නිසා මධ්‍යස්ථානය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීම ද අත්‍යවශ්‍ය කරුණකි.

<p>ඉටුකළ යුතු කාර්යයන්</p>	<ol style="list-style-type: none"> 1. සනීපාරක්ෂක පහසුකම් 2. මධ්‍යස්ථානය වටා ආරක්ෂිත වැටක් සහ ගේට්ටුවක් ඉදිකිරීම 3. මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම
<p>සහය ලබා ගැනීමට යෝජිත භාහිර ආයතන</p>	<p>ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය - ගම්පහ</p>

ප්‍රතිලාභීන්

වේයන්ගොඩ ප්‍රදේශයේ තරුණ දුවා දරුවන්

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘති යෝජනා 2018

ව්‍යාපෘති නාමය	කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථාන වල ගොඩනැගිලි සංවර්ධනය කිරීම.
ව්‍යාපෘති අංකය	H 86422131004
ව්‍යාපෘතියේ පරමාර්ථය	මූලික යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සේවක අභිප්‍රේරණය ඇති කිරීමත් නිෂ්පාදන ගුණත්වය වැඩිකරගැනීමත්
අරමුණු	<ul style="list-style-type: none"> ✓ ශක්තිමත් පදනමක් තුළින් තම ජීවනෝපාය සකසා ගනිමින් දළ ජාතික ආදායම වර්ධනය කළ හැකි පිරිසක් ජනිත කිරීම. ✓ රැකියා නියුක්තිය වර්ධනය කිරීම තුළින් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම. ✓ තරුණ පිරිස කර්මාන්තයන්ට යොමුකරවීමට හැකි ආකර්ෂණීය පරිසරයක් ගොඩනැගීම.
ව්‍යාපෘතියේ ස්ථානගතවීම	කොළඹ දිස්ත්‍රික්කය තුළ
ව්‍යාපෘති වටිනාකම රු.	රු.මිලියන 5.3
කාල රාමුව	2018 /04/30 – 2018/11/30
<p>හැඳින්වීම</p> <p><u>කොස්ගම පේෂ මධ්‍යස්ථානය</u></p> <p>කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොස්ගම පේෂ මධ්‍යස්ථානය කර්මාන්ත දෙපාර්තමේන්තුව සතු මධ්‍යස්ථානයකි . මෙම මධ්‍යස්ථානය මගින් සාරී, ඇඳුම් රෙදි, තිරරෙදි හා සරෝම් නිෂ්පාදනය බහුලව සිදුකරන අතර වාර්ෂිකව රුපියල් මිලියනය ඉක්මවන නිෂ්පාදනයක් ලබාදෙනු ලබයි. වර්තමානයේ කාර්මිකාවන් හත් දෙනෙකු හා නිලධාරීන් දෙදෙනෙකු සේවය කරනු ලබන මෙම මධ්‍යස්ථානයේ භූමි ප්‍රමාණය පර්චස් 20ක් වන අතර ගොඩනැගිල්ල අඩි 60” x 20” ප්‍රමාණයෙන් යුක්තය.</p> <p><u>වැලිකන්න දැව තාක්ෂණ මධ්‍යස්ථානය</u></p> <p>කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැලිකන්න දැව තාක්ෂණ මධ්‍යස්ථානය උසස් හා ගුණාත්මක දැව නිෂ්පාදන බිහිකරන දෙපාර්තමේන්තුව සතු තවත් එක් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයකි. වාර්ෂිකව රුපියල් මිලියනය ඉක්මවා නිෂ්පාදන කටයුතු සිදුකරන මෙම මධ්‍යස්ථානයේ එක් නිලධාරියෙකු සේවය කරනු ලබන අතර පුහුණු ලාභීන් තිදෙනෙකු බඳවා ගැනීමට නියමිතය.</p>	

මෙම මධ්‍යස්ථාන කේන්ද්‍ර කොටගත් වර්තමාන ගැටළු.

කොස්ගම ජේෂ මධ්‍යස්ථානය

01. මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වහල හා බිම අබලන් තත්වයේ පැවතීම.

වසර 53ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලේ බිත්තිවල හා බිම තැනින් තැන වළවල් මතු වී තරමක් ගරා වැටෙන ස්වභාවයේ ඇති බැවින් නිෂ්පාදන කටයුතු සිදුකිරීමේදී මහත් අපහසුතාවයකට පත්වේ. ජේෂ මධ්‍යස්ථානයේ වහල පහතින් පිහිටා ඇති අතර ඒ මතට රිලව් පැනීම නිසා තැනින් තැන පුපුරා ගොස් ඇති බැවින් වර්ෂා කාල වලදී එම ස්ථාන වලින් ජලය කාන්දු වීමක් ද සිදුවේ.

02. මුරකුටිය හා ආරක්ෂිත වැට ඉදිකළ යුතුවීම.

ආයතනයේ මුරකුටිය අබලන් තත්වයේ පවතින අතර මුරකරු එහි රැදීසිටිනුයේ මහත් අසීරුතාවයන් මධ්‍යයේය. තවද ආයතනය වටා ඇති කම්බි කණු කැඩී පස් බැම්මද සෝදා පාළුවට ලක්වී ඇත. මෙම තත්වය ආයතනයේ ආරක්ෂාව ද බලපෑමක් වනු ඇත.

වැලිකන්න දැව තාක්ෂණ මධ්‍යස්ථානය

01. වැසිකිළිය ඉදිකළ යුතුවීම.

වැසි සහිත දිනයන්හිදී වල පිරි පෝච්චිය උතුරා යන බැවින් පවතින වැසිකිළිය එම කාලවලදී ප්‍රයෝජනයට ගත නොහැක. එම උතුරායන අපද්‍රව්‍ය ලිං ජලයට ද මුසුවන බැවින් ලිං ජලය පරිභෝජනය කිරීමට නොහැක.

02. ආරක්ෂිත වැට ඉදිකළ යුතුවීම.

ආයතනය වටා ආරක්ෂිත වැටක් නොමැතිවීම නිසා ප්‍රදේශවාසීන් විසින් අසල රක්ෂිතය සඳහා කෙටි මාර්ගයක් ලෙස මධ්‍යස්ථාන භූමිය භාවිතා කරනු ලබයි. මේ නිසා විවිධ පුද්ගලයින් මධ්‍යස්ථාන භූමියට ඇතුළු වේ.

<p>ඉටුකළ යුතු කාර්යයන්</p>	<p><u>කොස්ගම ජේෂ මධ්‍යස්ථානය</u></p> <ol style="list-style-type: none"> ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම. මධ්‍යස්ථානය වටා ආරක්ෂිත වැටක් සහ ගේට්ටුවක් ඉදිකිරීම මධ්‍යස්ථානයේ මුර කුටිය ඉදිකිරීම. <p><u>වැලිකන්න දැව තාක්ෂණ මධ්‍යස්ථානය</u></p> <ol style="list-style-type: none"> වැසිකිළිය ඉදිකිරීම මධ්‍යස්ථානය වටා වැට හා ගේට්ටුව ඉදිකිරීම
----------------------------	--

සහය ලබා ගැනීමට යෝජිත භාහිර ආයතන	ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය - හෝමාගම
ප්‍රතිලාභීන්	<p>* කොස්ගම පේෂ මධ්‍යස්ථානයේ කාර්මිකාවන්. මධ්‍යස්ථානයේ නිලධාරීන්.</p> <p>* වැලිකන්න දැවතාක්ෂණ මධ්‍යස්ථානයේ පුහුණුලාභීන් හා නිලධාරීන්.</p>

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘති යෝජනා 2018

ව්‍යාපෘති නාමය	කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථාන වල ගොඩනැගිලි සංවර්ධනය කිරීම.
ව්‍යාපෘති අංකය	H 86422165007
ව්‍යාපෘතියේ පරමාර්ථය	මූලික යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සේවක අභිප්‍රේරණය ඇති කිරීමත් නිෂ්පාදන ගුණත්වය වැඩිකරගැනීමත්
අරමුණු	<ul style="list-style-type: none"> ✓ ශක්තිමත් පදනමක් තුළින් තම ජීවනෝපාය සකසා ගනිමින් දළ ජාතික ආදායම වර්ධනය කළ හැකි පිරිසක් ජනිත කිරීම. ✓ රැකියා නියුක්තිය වර්ධනය කිරීම තුළින් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම. ✓ තරුණ පිරිස කර්මාන්තයන්ට යොමුකරවීමට හැකි ආකර්ෂණීය පරිසරයක් ගොඩනැගීම.
ව්‍යාපෘතියේ ස්ථානගතවීම	කළුතර දිස්ත්‍රික්කය තුළ
වැයවන මුදල රු.	රු.මිලියන 1.77
කාල රාමුව	2018 /04/30 – 2018/11/30

හැඳින්වීම

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා අඹේගොඩ පේෂ මධ්‍යස්ථානය, හල්කදවිල පේෂ මධ්‍යස්ථානය, තුඩුගල පේෂ මධ්‍යස්ථානය හා පාන්තිය පේෂ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට නියමිත අතර අගලවත්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය ද මෙම ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කිරීමට නියමිතය. මෙම මධ්‍යස්ථානවල යටිතල පහසු කම් සංවර්ධනය කිරීම මෙමගින් ඉටුකිරීමට බලාපොරොත්තු වේ.

1. කුඩා අඹේගොඩ පේෂ මධ්‍යස්ථානය
පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකාවන් 6 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනයකට ආසන්නවේ.
2. හල්කදවිල පේෂ මධ්‍යස්ථානය
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකාවන් 6 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනයකට ආසන්නවේ.

3. තුඩුගල පේෂ මධ්‍යස්ථානය

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන්ගේ හා කාර්මිකවන් 9 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනය ඉක්මවයි.

4. පාන්තිය පේෂ මධ්‍යස්ථානය

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන්ගේ හා කාර්මිකවන් 14 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියන තුනක ද ඉක්මවයි.

5. අගලවත්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම අගලවත්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය පුහුණු මධ්‍යස්ථානයක් වන අතර එහි උපදේශක නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර පුහුණුලාභීන් 8 දෙනෙකු පුහුණුව ලබයි.

<p>ඉටුකළ යුතු කාර්යයන්</p>	<p>1. වැසිකිළි පහසුකම් සංවර්ධනය</p> <ul style="list-style-type: none"> • කුඩා අඹේගොඩ පේෂ මධ්‍යස්ථානය • පාන්තිය පේෂ මධ්‍යස්ථානය • අගලවත්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය <p>2. ජල පහසුකම් සංවර්ධනය</p> <ul style="list-style-type: none"> • හල්කදවිල පේෂ මධ්‍යස්ථානය • තුඩුගල පේෂ මධ්‍යස්ථානය
<p>සහය ලබා ගැනීමට යෝජිත භාහිර ආයතන</p>	<p>ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල - මතුගම, කළුතර</p>
<p>ප්‍රතිලාභීන්</p>	<ul style="list-style-type: none"> • කළුතර දිස්ත්‍රික්කයට අයත් ඉහත මධ්‍යස්ථානවල කාර්මිකවන් , • පුහුණු ලාභීන් , • මධ්‍යස්ථාන නිලධාරීන්.

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ව්‍යාපෘති යෝජනා 2018

ව්‍යාපෘති නාමය	ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථාන වල ගොඩනැගිලි සංවර්ධනය කිරීම.
ව්‍යාපෘති අංකය	H 86422163008
ව්‍යාපෘතියේ පරමාර්ථය	මූලික යටිතල පහසුකම් සංවර්ධනය තුළින් සේවක අභිප්‍රේරණය ඇති කිරීමත් නිෂ්පාදන ගුණත්වය වැඩිකරගැනීමත්
අරමුණු	<ul style="list-style-type: none"> ✓ ශක්තිමත් පදනමක් තුළින් තම ජීවනෝපාය සකසා ගනිමින් දළ ජාතික ආදායම වර්ධනය කළ හැකි පිරිසක් ජනිත කිරීම. ✓ රැකියා නියුක්තිය වර්ධනය කිරීම තුළින් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම. ✓ තරුණ පිරිස කර්මාන්තයන්ට යොමුකරවීමට හැකි ආකර්ෂණීය පරිසරයක් ගොඩනැගීම.
ව්‍යාපෘතියේ ස්ථානගතවීම	ගම්පහ දිස්ත්‍රික්කය තුළ
වැයවන මුදල රු.	රු.මිලියන 2.93
කාල රාමුව	2018 /04/30 – 2018/11/30

හැඳින්වීම

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අකරංගහ, කිරිඳිවැල, විගොඩ හා බොකලගම පේෂ මධ්‍යස්ථානයන් හා රඳාවඩුන්න් ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානයන් , බියගම රතුමැටි මධ්‍යස්ථානයන් සනීපාරක්ෂක පහසුකම් සහිතව සංවර්ධනය කිරීම ට මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

- 01. අකරංගහ පේෂ මධ්‍යස්ථානය**
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකාවන් 6 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනයකට ආසන්නවේ.
- 02. කිරිඳිවැල පේෂ මධ්‍යස්ථානය**
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම පේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකාවන් 8 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනය ඉක්මවයි.

3. විගොඩ ජේෂ මධ්‍යස්ථානය
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ජේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකවන් 9 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියනය ඉක්මවයි.
4. රදාවඩුන්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය
මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම රදාවඩුන්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය පුහුණු මධ්‍යස්ථානයක් වන අතර එහි උපදේශක නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර පුහුණුලාභීන් 6 දෙනෙකු පුහුණුව ලබයි.
5. බොකලගම ජේෂ මධ්‍යස්ථානය
මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ජේෂ මධ්‍යස්ථානයේ උපදේශක නිලධාරීන් හා කාර්මිකවන් 18 දෙනෙකු සේවය කරන අතර වාර්ෂික නිෂ්පාදනය රු. මිලියන තුනකට ආසන්න වේ.
6. බියගම රතු මැටි මධ්‍යස්ථානය
බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම බියගම රතු මැටි මධ්‍යස්ථානය නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථානයක් වන අතර එහි උපදේශක නිලධාරීන් දෙදෙනෙකු හා කාර්මිකයින් 7 දෙනෙකු සේවය කරනු ලබයි.

ඉටුකළ යුතු කාර්යයන්	<p>0.1 වැසිකිළි පහසුකම් සංවර්ධනය</p> <ul style="list-style-type: none"> * රදාවඩුන්ත ලුහු ඉංජිනේරු මධ්‍යස්ථානය * බියගම රතු මැටි මධ්‍යස්ථානය * විගොඩ ජේෂ මධ්‍යස්ථානය * කිරිදිවැල ජේෂ මධ්‍යස්ථානය * අකරංගහ ජේෂ මධ්‍යස්ථානය <p>0.2 ජල පහසුකම් සංවර්ධනය</p> <ul style="list-style-type: none"> * බොකලගම ජේෂ මධ්‍යස්ථානය
සහය ලබා ගැනීමට යෝජිත භාහිර ආයතන	ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල - මිනුවන්ගොඩ, බියගම, ගම්පහ
ප්‍රතිලාභීන්	<ul style="list-style-type: none"> • ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ඉහත මධ්‍යස්ථානවල කාර්මිකවන් , • පුහුණු ලාභීන් , • මධ්‍යස්ථාන නිලධාරීන්.